



නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2025 ජනවාරි 29

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 01-2025 ජනවාරි


ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2025 ජනවාරි 28 වැනි දින පැවති රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේය. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. පෙර පුරෝකථනය කළ පරිදි දැනට පවතින අවධමන තත්ත්වය ප්‍රධාන වශයෙන් බලශක්තිය සඳහා වන පරිපාලිත මිල ගණන් පහළ යෑමෙහි ප්‍රතිඵලයක් බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කළේය. උද්ධමනයේ මෙම ප්‍රවණතාව ඉදිරි මාස කිහිපය තුළ දී පවතිනු ඇති අතර, ඉන් අනතුරුව 2025 වසරේ දෙවන භාගය තුළ දී උද්ධමනය අපේක්ෂිත මට්ටම කරා ගමන් කිරීම ආරම්භවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නුදුරු කාලීනව උද්ධමනය සෘණ මට්ටමක පවතිනු ඇති අතර, ඉන්පසුව ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇත

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩව සිව්වන මාසයටත් සෘණ අගයක පැවතුණි. මේ සඳහා අඩු ඉල්ලුම් පීඩන මෙන්ම පසුගිය කාලයේ දී විදුලි ගාස්තු සහ දේශීය ඉන්ධන මිල ගණන් පහළ දැමීම ප්‍රධාන වශයෙන් හේතු විය. 2025 ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ බලපෑම හේතුවෙන් පෙර පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා වැඩි අගයක අවධමනයක් ඉදිරියේ දී පවතිනු ඇති බව නවතම පුරෝකථනවලින් පෙන්වුම් කරයි. සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් සහාය ලබමින් 2025 වසරේ මැද භාගයේ සිට උද්ධමනය ධන අගයකට පැමිණ මැදිකාලීනව ඉලක්කගත සියයට 5ක මට්ටම කරා ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට පහළ ධන අගයක පවතින මූලික උද්ධමනය, ඉදිරි මාස කිහිපය තුළ දී තවදුරටත් පහළ යෑමෙන් අනතුරුව ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

**මතුපිට උද්ධමනයේ පුරෝකථන* (කාර්තුමය, කො.පා.මි.ද., වාර්ෂික ලක්ෂ්‍යමය, %)
2025 ජනවාරි මස මුදල් ප්‍රතිපත්ති වාරයේ පුරෝකථන මත පදනම්ව**



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකු කාර්යමණ්ඩල පුරෝකථන

* උද්ධමන ව්‍යාප්ති සටහනෙහි (Fan chart) 2022 වසරේ සිට වන කාර්තුව දක්වා වාර්තා කරන ලද දත්ත කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2013=100, සෘතුමය වශයෙන් ඇතිවන බලපෑම ඉවත් කරන ලද (seasonally adjusted)) මත පදනම් වන අතර මෙම කාල සීමාවෙන් පසු දත්ත කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2021=100, සෘතුමය වශයෙන් ඇතිවන බලපෑම ඉවත් කරන ලද) මත පදනම් වේ.

සටහන: උද්ධමන ව්‍යාප්ති සටහන මගින් මූලික පුරෝකථන පථය වටා පවතින අවිනිශ්චිතතාව ක්‍රමයෙන් වර්ෂය අඩු වන පරිදි වූ විශ්‍රම පරාස භාවිත කිරීමෙන් විදහා දැක්වේ. රූපසටහනේ දැක්වෙන විශ්‍රම ප්‍රාන්තර (Confidence Intervals, CI) මගින් මැදිකාලීන උද්ධමනය විචලනය විය හැකි අගය පරාසයන් දක්වයි. උදාහරණයක් ලෙස, නද කොළ පැහැති ප්‍රදේශය සියයට 50 විශ්‍රම ප්‍රාන්තරය නිරූපණය කරන අතර, එමගින් උද්ධමනයේ සැබෑ අගය මෙම පරාසය තුළ පැවතීමේ සියයට 50ක සම්භාවිතාවක් පවතින බව හඟවනු ලබයි. විශ්‍රම පරාසයන් මගින් උද්ධමනය දීර්ඝ කාලයකට පුරෝකථනය කිරීමේ දී ඇතිවිය හැකි අවිනිශ්චිතතාවයේ ඉහළ යෑම පෙන්නුම් කරයි.

සටහන: පුරෝකථනයක් යනු පෞරොන්ද්‍රවක් හෝ බැඳීමක් නොවේ.

මෙම පුරෝකථන, 2025 වසරේ ජනවාරි මස පුරෝකථන වාරයේ දී පැවති දත්ත, උපකල්පන සහ විනිශ්චයන් මත පදනම්ව සිදු කර ඇත. එම පුරෝකථන වාරයේ දී පැවති ගෝලීය බලශක්ති සහ ආහාර මිල පිළිබඳ වන පුරෝකථන; ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ අපේක්ෂිත ආර්ථික වර්ධනය; ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අනුව අපේක්ෂිත දේශීය රාජ්‍ය මූල්‍ය ඉදිරි දැක්ම සහ ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් නිරූපණය වන ගෝලීය මූල්‍ය තත්ත්ව යනාදී කරුණු මත මෙම පුරෝකථන රඳා පවතී. තවද, ආර්ථික ආකෘති මගින් ලබාදෙන පොලී අනුපාතික මාර්ගය සහ ඒ හා සබැඳි සාර්ව ආර්ථික විචලනයන්හි හැසිරීම මත පුරෝකථන රඳා පවතී. මෙම උපකල්පනවල සිදුවන සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් සැබෑ උද්ධමනය, පුරෝකථනය කළ මාර්ගයෙන් අපගමනය වීමට හේතු විය හැකිය.

භූ-දේශපාලනික අවිනිශ්චිතතා මධ්‍යයේ ගෝලීය ආහාර සහ බලශක්ති මිල කෙරෙහි ඇති විය හැකි ඉහළ පීඩනය; ඉහළ වැටුප් සඳහා ඇති ඉල්ලුම සාක්ෂාත් වීමට ඇති හැකියාව; ඇති විය හැකි අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනයට සිදුවන බලපෑම; අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා මාර්ගයෙන් යම් අපගමනයක් සිදු වීමට ඇති හැකියාව; ඉහළ මට්ටම්වලින් රුපියල අවප්‍රමාණය වීමට ඇති හැකියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති වෙනස්කම් හේතුවෙන් ගෝලීය උද්ධමනය පහළ යෑම සඳහා ඇතිවිය හැකි අවහිරතා වැනි සාධක මගින් උද්ධමන පුරෝකථන ඉහළ යෑමේ බලපෑම් ඇති කළ හැකිය. මේ අතර, උද්ධමන පුරෝකථන පහළ යෑමේ අවදානම සැලකූ විට, අනෙකුත් සාධක අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සිදු විය හැකි මිල අඩු කිරීම සහ මහජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය හීන වීමේ දිගු කාලීන බලපෑම ඇතුළත් වේ.

දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම අඛණ්ඩව සිදු වේ

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු වලට අනුව, 2024 දෙවන කාර්තුවේ දී වාර්තා වූ සියයට 4.7ක (වාර්ෂික ලක්ෂ්‍යමය) වර්ධනයෙන් පසුව, 2024 තුන්වන කාර්තුවේ දී ආර්ථිකය සියයට 5.5කින් (වාර්ෂික ලක්ෂ්‍යමය) වර්ධනය වී ඇති බවට ඇස්තමේන්තු කර ඇත. නවතම ආර්ථික දර්ශකවලට අනුව, මෙම ශක්තිමත් ආර්ථික වර්ධනය අඛණ්ඩව පැවති අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2024 වසරේ ආර්ථික වර්ධනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ අගයක් ගනු ඇත.

සමස්ත වෙළඳපොළ ණය පොලී අනුපාතිකවල පහළ යෑම අඛණ්ඩව පැවතීම

පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමත් සමඟ කෙටි කාලීන මුදල් වෙළඳපොළ පොලී අනුපාතික අඩු වූ අතර බර්ත සාමාන්‍ය ඒකීෂණ මුදල් අනුපාතිකය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය මට්ටමේ පැවතුණි. ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබිඹු කරමින් වෙළඳපොළ ණය සහ තැන්පතු පොලී අනුපාතික ද අඛණ්ඩව පහළ ගියේය. අඩු වෙළඳපොළ ණය පොලී අනුපාතික මගින් සහාය ලබමින් සහ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම පිළිබිඹු කරමින්, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය වර්ධනය අඛණ්ඩව ඉහළ ගියේය. පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, වැඩිදියුණු වූ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සහ ස්වෛරීත්ව අවදානම් අධිමිල පහළ යෑම පිළිබිඹු කරමින්, රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික අඛණ්ඩව අඩු විය.

විදේශීය අංශය අඛණ්ඩව ශක්තිමත්ව පැවතීම

අපනයන ඉපැයීම්වලට සාපේක්ෂව ආනයන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් 2024 වසර තුළ දී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරට සාපේක්ෂව පුළුල් විය. කෙසේ වෙතත්, මෙම කාල සීමාව තුළ දී සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ යෑම, විදේශීය ජංගම ගිණුම සඳහා හිතකර ලෙස දායක විය. 2024 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 10.7කින් අතිප්‍රමාණය වීමෙන් පසුව, 2025 වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.0කින් අවප්‍රමාණය වී ඇත. සුළු කොටසක් හැර, විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව නිම කරන ලද අතර, එමඟින් රටේ විදේශීය අංශයේ ඉදිරි දැක්ම ශක්තිමත් විය. 2024 වසර අවසානයේ දී දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1ක් විය. 2024 දෙසැම්බර් මාසයේ දී තවත් වසර තුනක කාලයක් සඳහා දීර්ඝ කරන ලද වින මහජන බැංකුවේ ද්විපාර්ශ්වික විනිමය හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් වේ.

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වාගෙන යයි

වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේය. ව්‍යාපාරික විශ්වාසය සහ වෙළඳපොළ අපේක්ෂා ඉහළ යෑම මෙන්ම, ලිහිල් මුදල් තත්ත්වයන් පිළිබිඹු කරමින් පෞද්ගලික අංශයට බැංකු පද්ධතිය මගින් ලබාදෙන ණය ශක්තිමත් ලෙස ප්‍රසාරණය වීම තුළින් සහාය ලබමින් ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කළේය. පවතින අවධාන තත්ත්වය සැපයුම් අංශයේ සාධක හේතුවෙන් නුදුරු කාලයේ දී තවදුරටත් වඩා වැඩි අගයක පවතිනු ඇති අතර, 2025 වසරේ දෙවන භාගය වන විට උද්ධමනය ඉලක්කගත මට්ටම කරා ක්‍රමයෙන් ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ලැබෙමින් පවතින දත්ත සමීපව නිරීක්ෂණය කිරීම සහ උද්ධමන ඉදිරි දැක්ම සඳහා වන අවදානම් තක්සේරු කිරීම අඛණ්ඩව සිදු කරමින්, ඉදිරි කාලසීමාව තුළ දී දේශීය මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා සුදුසු පියවර ගැනීමට සූදානම්ව සිටින අතර එමඟින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහාය සැලසෙනු ඇත.

මුදල් ප්‍රතිපත්ති තීරණය	එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR)	8.00% ¹
	ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	2.00%

තොරතුරු සටහන:

මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි 29 වැනි දින පෙ.ව. 11.30ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එය මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2025 මාර්තු 26 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

*දත්ත ඇමුණුම වෙත ප්‍රවේශය https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/mpr01_2025_s.pdf

¹ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සමඟ පදනම් අංක ± 50 ආන්තිකයකින් සම්බන්ධ කර ඇති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙලින්, සියයට 7.50 සහ සියයට 8.50 ලෙස නොවෙනස්ව පවතී.